

SUPPLEMENT

TO

The Ceylon Government Gazette,

PART III.

FRIDAY, MARCH 30, 1900.

NOTICES UNDER THE WASTE LANDS ORDINANCES.

[Notice under Ordinances No. 1 of 1897 and No. 1 of 1899.]

TAKE notice, that unless within three months from the 19th day of March, 1900, the persons, if any, who claim any interest in the lands hereinafter mentioned or in any one or more of such lands, appear before me at the Kegaila Kachoheri and make claim to the said lands or any of them or to some interest therein:

I, Bertram Hill, Assistant Government Agent for the District of Kegalla, in the Province of Sabaragamuwa, in pursuance of the powers in me vested by Ordinances No. 1 of 1897 and No. 1 of 1899, shall declare by writing under my hand that the said lands or such of them, to which no claim has been made, are the property of the Crown.

BERTRAM HILL,
Assistant Government Agent.

Description of Lands referred to.

The following lots, all situated in the village Rangalla in Lower Bulatgama of Three Korales, in the Kegalla District, as described in the annexed plan :—

1. Lot 17 on preliminary plan 57 called Udagampolamukalana, in extent 30 acres 2 roods and 39 perches; and bounded on the north, east, and west by Weuwalahena (preliminary plan $\frac{57}{14}$); on the south by a reservation.
 2. Lots 35 and $35\frac{1}{2}$ on preliminary plan 57 called Himbutugalamukalana, in extent 20 acres 3 roods and 29 perches; and bounded on the north by Galamune-ela; on the east by Bulatwattahena (preliminary plan $\frac{57}{28\frac{1}{2}}$, reservation), Himbutugala-mukalana (preliminary plan $\frac{57}{35\frac{1}{4}}$), land called Himbutugalamukalana separately surveyed and described on title plan 165,562, and Bulatwatta (preliminary plan $\frac{57}{36}$); on the south by Bulatwatta (preliminary plan $\frac{57}{36}$) and Palagama-watta (preliminary plan $\frac{57}{34}$); on the west by Udapitiya (preliminary plan $\frac{57}{32\frac{1}{2}}$), Tanawilakumbura (preliminary plan $\frac{57}{25\frac{1}{2}}$).

ශේම පහක සඳහන්වලක ඉඩිම් සැබිකිට් අසින්වා, සිකමලක් ඇති කෙනෙක් ඉන්හුව්, නම් එ අය වූ මාර්ඩ මස 19 වෙති දින පෙන් තුනම්පයක ඇහුලුහ කුගල්ලේ කුවේරිකිට ඇතින් මා ඉදිරිච්ච පෙනීසිට එක් ඉඩිම් වලට හෝ ඉන් එකට තුනෙකි අසින්කම් ගෙවෙනු එ සැබිකිට් තුනෙකි වැදගත්කම හිස්, නොහිරියෙන් සඛරගමු දියුල් කාගල්ල දිස්ත්‍රික්කුවල උපඩීර්ජනයුතුන්හේ වහ බේරුම් සිල් යන මා එසින් වූ 1897න් 1 වෙති ආසුජානන් සහ වූ 1899දී 1 වෙති ආසුජානන්හේ මා ලැබී තුනෙකි බලපුරුවන්හේ වල ප්‍රකාරයි, අසින්මලක් හිස් ගෙවීසියෙන් ඉඩිම් රුපකාසන්හි ඉල්ලරික්කරණ වල මෙහිසින් දෙනගත් යනයි.

ශ්‍රීලංකාවේ ඩෙප්‍රෝට් විමුණු ප්‍රජාත්‍යාමනි

ବେଳୁଣ୍ଡ ହିଲ୍,
କାନ୍ଦିଲରେ ଦେଖିଲୁଛନ୍ତି ମିଳିଲୁ

1. කුගල්ල දිස්ත්‍රික්කුවට අයිති ගස්පරුනුපෙළ ප්‍රභාශකුගේ නිබෙන රැණුල්ල යක මූලිකීම්, නිශේහ මිල අමතාප්‍රසක්කින් සිනිහැමේ පෙනෙන අප්පර 30ක්, රුපි තෑපුන්, පුරුවස 31ක විස්තරුවා අයිතියමට මුද්‍රා ඇතුළු අවශ්‍යතා උඩියම්පූරු ලිඛාපන දියුණු යුතු නොමිලර 17න් තිමිකිරීස්ස මාසිම් - උරුවර, කුගලුණ්හිටුව සහ බේජාහිරුව නොමිලර 57න් මින් මින්නිඩි ආදායම විවිධ දෙපාර්තමේන්තු ප්‍රධාන මාරුවා මිලියන් ප්‍රමාද විසින් ප්‍රමාද මිලියන් ප්‍රමාද මිලියන් ප්‍රමාද විසින්

1900 ம் ஆண்டு காணியிலே 19 ந் தேதியிலிருந்து மூன்று மாசத்துள்ளே இதிலே பின்னர்ச்செரல்லப்படும் காணியிலே ஏதும் உடன்தெயுள்ளவர்களை உரித்தப்பேசுவர்கள் யாருமுண்டானால், அவர்கள் கோலை கஷ்சே ரியிலே எனக்கு முன்பாகத் தெரியப்பட்டுக் குறித்த காணிகளுக்கு அல்லது அதிலே மாதும் உடன்தெய்க்கு உரித்தன டெனச் சாதித்தாலன்றி, சப்பராம மாகாணத்தைச்சேர்ந்த கோலை டிஸ்திரிக்கு உதவி அரசாட்சி வெளன்டு பற்றிரம் ஹில் ஆகிய நான் 1897 ம் 1899 ம் இடு-து 1 ம் இலக்கக் கட்டளைச்சட்டத்தினால் எனக்குத் தரப்பட்டுள்ள தத்தவங்களின் பிரகாரம் உரித்துப்பேசப்படாததாகிய குறித்த காணிகள் முடிக்குரிய ஆதனமென என்று கையொப்பத்தோடு எழுத்திலே வெளிப்படுத்துவேன் என்பதை அறிந்துகொள்ள


பற்றிரம் ஹில்,
உதவி அரசாட்சி ஏசென்று.

கட்டிய காணிகள்.

கேராள டிஸ்திரிக்கைச்சேர்ந்த மூன்று கோறளை பாத்த புலத்தொழுவை நன்கள்கீ என்கிற கிராமத்தில் ருக்கும் உடகம்பல மூக்கலான 57 ம் பிரதமபடத்தில் காண்கிற 17 ம் இலக்க துண்டில் காண்கிற 30 ஏக்கர் 2 ரூட் 39 பரசன் விசாலமூள்ளது, இத்துடன் அணைத்துமிருக்கும் பிரதமபடத்தில் காண்கிற துண்டிகளுக்கு எல்லையாவது :

வடக்கும் கிழக்கும் மேற்கும்-வென்வலேன (P. P. $\frac{57}{14}$) ; தெற்கு-ஒரு தீர்மானிக்கப்பட்டது.

2. 57 ம் இலக்க பிரதமபடத்தில் காண்கிற 35 ம் 35 $\frac{1}{2}$ ம் இலக்க துண்டில் காண்கிற இம்புட்டுக்கொக்களே மூக்கலான 20 ஏக்கர் 3 ரூட் 29 பரசன் விசாலமூள்ளது, இதன் எல்லையாவது : வடக்கு-கலமுனேஷல் ; கிழக் கு-புலத்வத்தேன (P. P. $\frac{57}{28\frac{1}{2}}$) தீர்மானிக்கப்பட்டது, இப்புட்டுக்கொக்களே மூக்கலான (P. P. $\frac{57}{35\frac{1}{2}}$) டயிட்டல் பிளான் கடதாசியில் 165,562 ம் இலக்க பிளான் கடதாசியில் காண்கிற இம்புட்டுக்கொக்களே மூக்கலானும், புலத்வத்த (P. P. $\frac{57}{36}$) ; தெற்கு-புலத்வத்தை (P. P. $\frac{57}{36}$) ம், பலகமவத்த (P. P. $\frac{57}{34}$) ; மேற்கு-உடபிடிய (P. P. $\frac{57}{32\frac{1}{2}}$), தனவிலகும்புற (P. P. $\frac{57}{25\frac{1}{2}}$).



Situation: Rangalla village in Three Korales.

Lot.	Name of Land.	Extent.		
		A.	R.	P.
17	Udagampolamukalana	...	30	2 39
35	Himbutugalamukalana	...	19	0 25
35 $\frac{1}{2}$	Do.	...	1	3 4

Surveyor-General's Office,
Colombo, August 11, 1899.

S. J. C. MORE,
for Surveyor-General.